

## ජාතික පුරාවිද්‍යා කේත්තුයේ අහිවෘද්ධිය උදෙසා විශ්වවිද්‍යාලයේ දායකත්වය

චි.එම්. දුම්නේද ලක්ෂිරි කුමාර

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.  
laksirimax007@gmail.com

1960-1980 කාලයේ දී නව පුරාවිද්‍යාවේ ආගමනය සමඟ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හා පුරාවිද්‍යා කේත්තුයේ අන්තර් සබඳතා ඇති වී තිබේ. 1980 දී සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ ආරම්භයත් සමඟ විශ්වවිද්‍යාලයයන් තුළ අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන්ට විවිධ පර්යේෂණයන් සිදුකිරීමටත්, කේත්තු පුහුණුව ලබාගැනීමටත් අවස්ථාව උදාවිය. මෙහි ප්‍රතිඵලය වූයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශ විවිධ පර්යේෂණ දියත් කිරීම ඇරඹීය. මුළුන් දියත් කළ පර්යේෂණ අධ්‍යයනය කර ජාතික පුරාවිද්‍යා කේත්තුයේ අහිවෘද්ධිය උදෙසා එවාහි දායකත්වය සොයාබැඳීම මෙහි අරමුණ වන අතර ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරන ප්‍රධාන විශ්වවිද්‍යාල පහක සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ ආශ්‍රිත දත්ත, සම්මුඛ සාකච්ඡා, උග්‍රීත මූලාශ්‍ර පරිභිශ්චාලා, එකතුන් පරිභිශ්චාලා ඔස්සේ ලබාගෙන ගුණාත්මකව විශ්ලේෂණය කිරීම මෙහිදී සිදු වේ.

1976 දී ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයය ස්වාධීන අධ්‍යයනාංශයක් යටතට පත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යයනාංශය බිජිකිරීම, ප්‍රථම පුරාවිද්‍යා පශ්චාධිය පිරිනැමීමේ ගෞරවය ජේරාදේණිය විශ්වවිද්‍යාලය සතු විය. මුළුන් ආලාභන පිරිවෙන් ව්‍යාපෘතිය, උෂ්ණවන ව්‍යාපෘතිය, ආශ්‍රිත තුවර ව්‍යාපෘතිය ආදි පුරාවිද්‍යා ව්‍යාපෘතින්ට සම්බන්ධ විය. ප්‍රථම වත්තට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යා පර්යේෂණ කොළඹකාගාරයක් ආරම්භ කරන්නේ ද ජේරාදේණිය විශ්වවිද්‍යාලය ය. මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මූල්‍ය ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප්‍රදානය සිදුකරනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසිනි. සංස්කෘතික ත්‍රිකෝණයට අයත් අභයයිරී ව්‍යාපෘතිය සඳහා මෙම අධ්‍යයනාංශය 1983 සිට සම්බන්ධ වෙයි. වර්තමානය වන විට රජල පරිග්‍රයෙහි පුරාවිද්‍යා කටයුතු මොවුන් යටතේ සිදුවෙයි. 1973 දී කැලේණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය ආරම්භ වී තිබේ. 1988 දී පුරාවිද්‍යා පශ්චාධිය උපාධි ආයතනය දියත් කරන ලද SIDA-SAREC ව්‍යාපෘතියට සම්බන්ධ වන්නට අධ්‍යයනාංශයට අවස්ථාව හිමිවිය. එකළ විද්‍යාර්ථීන් ලෙස මෙයට සහභාගිවුවන් ලෙස මහාචාර්ය රාජ් සේර්මේල්ට්, මහාචාර්ය ගාම්තින් අධිකාරී, ආචාර්ය රෝස් සේර්ලංගආරවිවි, ආචාර්ය ප්‍රියන්ත කරුණාරත්න, ආචාර්ය අර්ජුන තන්තිලගේ පෙන්වාදිය හැකි ය. කැලේණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව 1985 ආරම්භ වූ පුරාවිද්‍යා පශ්චාධිය උපාධි ආයතනය පුරාවිද්‍යාව විෂයයට අනුබද්ධ පශ්චාධිය පායිමාලා පමණක් පිරිනමයි. මෙහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා වූයේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක සි. සිංහර දූෂිලු ව්‍යාපෘති (SIDA-SAREC), කුටුවන බලකාවුව සංරක්ෂණය හා අවට තු දැරුණ කළමනාකරණය, තම්බන්තොට කොළඹකාගාරය පිහිටුවීම, ඇමෙන්ස්පේර ව්‍යාපෘතියට සම්බන්ධවීම වැනි බොහෝ කටයුතු සිදුකිරීම්, විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදීමන් සිදුකර ඇතේ. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශය තුළ පුරාවිද්‍යාව විෂයය සඳහා විශ්ලේෂණී උපාධිය පිරිනමනු ලබයි. තන්තිරිමලය සියලුගස්වැව ආශ්‍රිතව මෙගලිතික පුසාන පිළිබඳව පර්යේෂණයන් සිදුකිරීම, සී-ලින්ක් ව්‍යාපෘති දියත් කිරීම මින් සිදුවිය. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය ඇරුණින්නේ 2011දී ය. 2013 වර්ෂයේ විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක් මගින් සංවිධානය කරන ලද ප්‍රථම ජාතික පුරාවිද්‍යා සම්බන්ධ පැවැත්වීය. යාපනය විශ්වවිද්‍යාලයේ, හොරණ බොද්ධ හා පාල විශ්වවිද්‍යාලයේ හා අනුරාධපුර බුද්ධග්‍රාවක හිසු විශ්වවිද්‍යාලයේ ද වෙනම අධ්‍යයනාංශයක් නොවුවත් පුරාවිද්‍යාව විෂයයක් ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. එකාග්‍රතික දිගානතියක් නිර්මාණය කරමින් පර්යේෂණ, අත්හා බැඳීම්, සමකාලීන ගෝලීය මතවාද ජාතික පුරාවිද්‍යා කේත්තුය සඳහා හඳුන්වාදීම මෙම විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් සිදුවිය.

**ප්‍රමුඛ පද :** විශ්වවිද්‍යාල, පුරාවිද්‍යාව, පුරාවිද්‍යා අධ්‍යයනාංශ, ගාස්ත්‍රීය පර්යේෂණ